

සිතිපටවියානය

ලොව වෙසෙන සියලු සත්ත්වයන්ගේ ඒකායන පැතුම දුකින් නිදහස් වීමයි. සැප කැමැති වන සත්ත්වය ද්‍රකට පිළිබූල් කරන්නේ මේ තිසයි (සුබකාමා දුක්ඛ පරික්ඩුලා). විශේෂයෙන් මිනිසා තම දිවිමගෙහි සිදුකරන සැම කටයුත්තකින් ම අපේක්ෂා කරන්නේ දුකින් නිදහස් ව සැපතට පත්වීමයි. එහෙත් අභාග්‍ය නම් සත්ත්වය දුකින් නිදහස් වීම සඳහා සිදු කරන දැ තුළින් ම තව තවත් දුක වෙත ම පළා වීමයි. සම්මා දිවිධියෙන් තොර ලෝකයා ජාති, ජරා, ව්‍යායි, මරණවලින් නිදහස් වීම සඳහා සිදු කරන්නේ එබදු ම ලක්ෂණවලින් යුතු ණ්‍රේ, අඩ්වී දැ තමා වෙත පළා කර ගැනීමයි. අවසානයේ පෙර තිබුණාට ද වඩා දුක් සමුදායක් සහිත ව ජීවිතය නිමා කොට යලිදු සසරට වැටෙයි. මේ බව මැනැවින් පසක් කළ හාගාවතුන් වහන්සේ දුකින් නිදහස් වීමේ සැබැං මාවත ප්‍රතාක්ෂ කොට ලෝක සත්ත්වයට ද එම මාවත ලබා දීමට අතිශය කරුණාධ්‍යාභයෙන් කටයුතු කළහ. උන් වහන්සේගේ සැම දහම් පදයකින් ම වහනය වන්නේ දුකින් නිදහස් වීමට අවශ්‍ය මාර්ගෝපදේශයෙන් ය. ඒ අතර මහාසතිපටවියාන සූත්‍රය දුකින් පෙළෙන ලෝකයාට මහා ඔෂ්ඨයයි. ලෝක සත්ත්වය අත්විදින දුකෙහි සැබැං ස්වභාවය මැනැවින් විවරණය කොට ඒ සඳහා නොවරදින ප්‍රතිකර්මය ඒ තුළ අන්තර්ගත ය.

බුදුරජාණන් වහන්සේ පුරා වසර 45ක් ලෝසුතුන් වෙත දේශනා කළ සද්ධරෘමය නිවන ඉලක්ක කොට වුවකි. මුහුදු ජලය කොතැනින් ගත්ත ද එහි ඇත්තේ එක ම ප්‍රතු රසයයි. එමෙන් ම තථාගත දේශීත සමස්ත බුද්ධිවචනය තුළ ම අන්තර්ගත ව ඇත්තේ නිවන් හෙවත් විමුක්ති රසයයි. ඒ අතර ද මහාසතිපටවියාන සූත්‍රය සුවිශේෂී අනුගාසනාවකි. හාගාවතුන් වහන්සේ 'සත්ත්වයන්ගේ පිරිසිදු බව පිණිස, ගෝක පරිදුවයන්ගේ ඉක්මවීම පිණිස, දුක්දෙළුම්නස් නිම කිරීම පිණිස, ඇානය ලැබීම පිණිස, තිරුවාණාවලෝධය සාක්ෂාත් කිරීම පිණිස' දේශනා කළ ඒකායන මාවත මෙම සූත්‍රයෙන් විස්තර වේ. උන් වහන්සේ විවිධ අවස්ථාවන්හි නිවන් මග පහදා දෙමින් දේශනා කළ කරුණු රසක් මෙම එක ම මහාසතිපටවියාන සූත්‍රයෙහි අන්තර්ගත ව ඇත. ඒ අතර ස්කන්ධ, ධාතු, වේදනා, වික්ෂ්දාණ, ආනාපානසති, කායතාසති නිවරණ, ආයතන, වතුරාර්ය සත්‍යය, බොත්කෝංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නීර්වාණය ආදි ඉගැන්වීම සූත්‍ර ව ම දැක්වෙන අතර ව්‍යුත්ක්ෂණය, කර්මය, සංසාරය, හේතුළුදහම ආදිය වතු ව දැක්වේ.

සත්ත්වයාගේ සමස්ත ජීවිත පැවැත්ම වෙත ම අවධානය යොමු කරවා එහි යථාර්ථය අවබෝධ කරවා රට ඇති ඇල්ම දුරුකොට සසරගත දුකින් සත්ත්වය මුදවාලීමේ කරුණාධ්‍යාභයෙන් හාගාවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කොට ඇත. සමස්ත සූත්‍රයෙන් ම අවධානය යොමු කරවන්නේ සිහිය මැනැවින් පිහිටුවීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමටයි. සත්ත්වයාගේ සිත හා කය (නැතහෙත් නාමරුප, ස්කන්ධ, ධාතු, ආයතන ආදි) වගයෙන් දැක්වෙන සමස්ත අද්දැකීම් සමුදාය පිළිබඳ ව ම පරිපූර්ණ වගයෙන් මනා සතිමත් බවක් ඇති කරලීම සඳහා මෙමගින් අනුගාසනා කෙරේ.

බුදුරුදුන් වෙත පැවැදි වූ ගුවකයන්ගේ පිතාවිෂය (පියාගේ වපසරිය) ලෙස දක්වා ඇත්තේ සතර සතිපටවියානයයි (ගෞවරේ හික්ඛවේ, වර්ථ සකේ පෙත්තිකෙ විසයෙ). තම ගුවකයන්ට සතර සතිපටවියානය නමැති සිය පියාගේ විෂයයෙහි හැකිරෙන ලෙසත් එසේ හැකිරීමෙන් අනතුරකින් තොර ව ධර්මමාර්ගයෙහි ගමන් කළ හැකි බවත් බුදුරුදුන්ගේ අනුගාසනයයි. විශේෂයෙන් අපුතින් පැවැදි ව සපුන්වන් නවක පැවැදුදුන් මෙම සතර සතිපටවියානයෙහි හික්මවන ලෙස හාගාවතුන් වහන්සේ හික්ෂන් වහන්සේට අනුගාසනා කළහ. සමුදු සපුනා විෂයයෙහි ගුද්ධාවත් හිලයත් ප්‍රෘශ්‍යවත් වැඩිදියුණු වීමට මෙම දහම් මග බෙහෙවින් උපකාරීවීම මේ හේතුවයි. තවද කිසියම් හික්ෂුවක් තමා තමාට ම ප්‍රදීපයක් (නොහොත් දිවයිනක්) සරණක් කොට වෙසේ නම් කළ යුත්තේ මෙම සතර සතිපටවියානය වැඩීම බව සඳහන් වේ. යමෙකට සැබැං රැකවරණයක් සැලසෙන්නේ සතිපටවියානය වැඩීමෙනි.

නිවන් මග විවරණය කෙරෙන සූත්‍ර ධරුම අතර මහාසතිපට්‍රියාන සූත්‍රයට ප්‍රධාන තැනක් හිමි වේ. සම්පූර්ණ නිවන් මග සට්‍රීස්තරාත්මක ව එහි සඳහන් ව ඇත. බුද්ධමෙහි ප්‍රධාන ඉගැන්වීම රෝගට මහාසතිපට්‍රියාන සූත්‍රයේ ඇතුළත් කරුණු සම්බන්ධ ව පවතී. සංසාරගත සත්ත්වයා අනාදීමත් කාලයක් තිස්සේ අපමණ දුක් රෝග් විදිමින් සසර සැරිසරන්නේ ලේඛය පිළිබඳ වැරදි ආකල්ප හතරක් නිසාවෙනි. මෙය 'සතර විපල්ලාස' නමින් හැඳින්වේ. ඒවා නම :-

1. අසුහෙ සුහසක්කුදා
2. දුක්බේ සුබසක්කුදා
3. අනිච්චෙ නිච්චවසක්කුදා
4. අනත්තෙ අත්තසක්කුදා

හුදෙක් යමක් අසුහ හෝ දුක් හෝ අනිත්ත හෝ අනාත්ම හෝ වූ පමණින් සත්ත්ව සත්තානයට දුක් හට නොගනී. දුක් හටගන්නේ අසුහ දේ සුහ ලෙසත් දුක් දේ සැප ලෙසත් අනිත්ත දේ තිත්ත ලෙසත් අනාත්ම දේ ආත්ම ලෙසත් වශයෙන් පවත්නා වැරදි විත්තනය නිසයි. මහාසතිපට්‍රියාන සූත්‍රයෙහි සඳහන් සතර සතිපට්‍රියානයෙන් ඉහත දැක්වූ සතර විපල්ලාස දුරුවීමට මග පෙන්වයි. කායානුපස්සනාවෙන් 'අසුහෙ සුහසක්කුදාව' ද වේදනානුපස්සනාවෙන් 'දුක්බේ සුබසක්කුදාව' ද විත්තානුපස්සනාවෙන් 'අනිච්චෙ නිච්චවසක්කුදාව' ද ධම්මානුපස්සනාවෙන් 'අනත්තෙ අත්තසක්කුදාව' ද දුරුවීමට අනුශාසනා කෙරේ. මෙලෙස සතර සතිපට්‍රියානය වැඩිමෙන් සතර විපල්ලාස දුරුවන අතර, සතර ආහාරය පිරිසිද දැනීමට ද අවකාශ සැලසේ. කායානුපස්සනාව වැඩිමෙන් 'කලලීංබාර ආහාරය' පිරිසිද දැනීමටත් වේදනානුපස්සනාව වැඩිමෙන් 'ඒස්ස ආහාරය' පිරිසිද දැනීමටත් විත්තානුපස්සාව වැඩිමෙන් 'වික්කුණ ආහාරය' පිරිසිද දැනීමටත් ධම්මානුපස්සනාව වැඩිමෙන් 'මනෝසක්කුවේතන ආහාරය' පිරිසිද දැනීමටත් හැකියාව ලැබේ.

භාග්‍යවතුන් වහන්සේ දුක් පිළිබඳ විග්‍රහ කරමින් ජාති, ජරා, මරණාදී දුක් දක්වා ඒ සියල්ලට ම පදනම ලෙස දැක්වූයේ උපාදානස්කන්ධ පාවකයි. සතර සතිපට්‍රියානය වැඩිම ස්කන්ධපාවකය පිරිසිද දැන රට ඇති ඇල්ම දුරුකර දුකින් තිදහස් වීමට හේතු වේ. ඒ අනුව කායානුපස්සනාව වැඩිමෙන් රුපස්කන්ධය පිරිසිද දැනීමටත් වේදනානුපස්සනාව වැඩිමෙන් වේදනාස්කන්ධය පිරිසිද දැනීමටත් විත්තානුපස්සනාව වැඩිමෙන් වික්කුණස්කන්ධය පිරිසිද දැනීමටත් ධම්මානුපස්සනාව වැඩිමෙන් සක්කුදා, සංඛාර යන ස්කන්ධ පිරිසිද දැනීමටත් අවකාශ සැලසේ. තවද සමස්ත බුද්ධවචනය නාමරුප පිරිසිද දැන ඒ කෙරෙහි පවත්නා ඇල්ම දුරුකිරීමට මග පෙන්වන දහමකි. කායානුපස්සනාවෙන් රුප ද සෙසු අනුපස්සනා තුනෙන් නාම ද පිරිසිද දැනීමට මග පෙන්වයි. මෙලෙස සතර සතිපට්‍රියාන වැඩිම සම්මුති වශයෙන් සත්ත්වයා යනුවෙන් ව්‍යවහාර කෙරෙන සියල්ල වටහා ගැනීමටත් තාශ්ණා, දාජ්වී, මාන වශයෙන් ඒ පිළිබඳ ව පවත්නා සියලු අගුව දුරු කිරීමටත් මාවත වේ. සතර සතිපට්‍රියානය වැඩිම සමස්ත බුද්ධවචනය අනුගමනය කිරීමක් වන අතර එය සම්මා දිවිධිය පෙරටු කොටගත් ආර්ය අඡ්‍යාංගික මාර්ගයේ සම්මා සතිය තුළින් ප්‍රකට වන්නකි.

කුරුරට කම්මාස්සදම්ම නම් කුරුවැසියන්ගේ නියමිගමෙහි දී දේශනා කරන ලද මහාසතිපට්‍රියාන සූත්‍රය ආරම්භයෙහි දී ම බුදුරජාණන් වහන්සේ සතර සතිපට්‍රියාන වැඩිමෙන් අත්වන ප්‍රතිඵල ලේඛය හමුවේ ඉදිරිපත් කරති. සතිපට්‍රියානය වැඩිමේ ප්‍රතිඵල වශයෙන්,

සත්ත්වයන්ගේ පිරිසිද බව සඳහා (එකායනා අයා හික්බවේ මගේගා සත්තානා විසුද්ධියා)
 සෞක පරිදේවයන් ඉක්මවීම සඳහා (සෞකපරිදේවානා සමනික්කමාය)
 දුක් දොම්නස් නීමා කිරීම සඳහා (දුක්බ දොම්නස්සානා අත්තංගමාය)
 කුදාණය උපදාව ගැනීම සඳහා (කුදායස්ස අධිගමාය)
 නිර්වාණය සාක්ෂාත් කිරීම සඳහා (නිව්වානස්ස සවිජිකිරියාය යදිදී වත්තාරෝ සතිපට්‍රියානා)
 ඒකායන ප්‍රතිඵලව ලෙස දේශනා කොට ඇත්තේ සතර සතිපට්‍රියානයයි.

ලොව වෙසෙන ඕනෑම පුද්ගලයකුගේ උසස් අභිලාස කිහිපයක් මෙහි සඳහන් ව ඇත. මෙකි ප්‍රතිඵල සාක්ෂාත් කරගනු වස් ආරම්භයේදී ම තමා තුළ ඇති කර ගත යුතු ලක්ෂණ කිහිපයක් සූත්‍රයෙහි දැක්වේ. එනම් කෙලෙස් තවන විරෝධයෙන්, නුවණීන් සිහියෙන් යුතු ව ලෝකය හෙවත් පස්කන්ධය පිළිබඳ ව දැඩි ලෝහය හා දොම්නස දුරු කොට ('...ආතාපි සම්ප්‍රාතානො සතිමා විනෙයා ලොකේ අහිංකා දොමනස්ස....') සතිපටියානයෙහි යෙදිය යුතු බව බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරති. සිතෙහි දැඩි ලෝහය හා දොම්නස හාවනාවට බාධාවකි. එබැවින් ලෝහය හැකිතාක් අවම කොට දොම්නස් සිතිවිලිවලින් තොර ව ධර්මානුකළ ප්‍රිතියක් සහිත ව හාවනාවට සූදානම් වීම අවශ්‍ය කෙරේ. සතිපටියානය වැඩිමට අපේක්ෂා කරන්නාකු විසින් මෙම කරුණු පිළිබඳ ව මූල දී ම දැනුවත් ව එය අනුගමනය කළ යුතු ය.

තවද සතර සතිපටියානය වැඩිමේ දී කුසල දහමි ආරම්භයේ දී පාරිගුද්ධත්වය ඇති කර ගත යුතු බව සඳහන් ව ඇත. මෙහි කුසල දහමි ආරම්භය වශයෙන් දක්වා ඇත්තේ සිලයෙන් පිරිසිදු බවට පත් ව දෙප්පේය සාප්‍ර කර ගැනීමයි. ඒ අනුව පංචිලය ආදි දිලයක මැනැවින් පිහිටා ගාස්වත, උච්චේද යන අන්තර්වයෙන් තොර ව දරුණන සම්පත්තියෙන් යුතු ව සතර සතිපටියානය හාවත කළ යුතු ව ඇත.

'සති' යනු සිතියයි. 'පටියාන' යනු නිවැරදි ලෙස පිහිටුවා ගැනීමයි. ඒ අනුව 'සතිපටියාන' යනු අපගේ අවධානය හෙවත් සිහිය නිවැරදි ලෙස පිහිටුවා ගත යුතු ආකාරය පිළිබඳ විස්තර වන අනුශාසනයයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශීත නිවි සැනැහෙන මාවතෙහි වැඩිය යුතු ගුණාංග අතර සතිපටියානයට හිමි වන්නේ සුවිශ්චී ස්ථානයකි. සතිසම්පත්ක්ෂා, සතර සතිපටියාන, සති ඉන්දිය, සති බල, සති සම්බෝජ්ජාංග, සම්මා සති ආදි මූලික ඉගැන්වීම් රසක ප්‍රධාන කරුණක් ලෙස සතිය විස්තර කොට ඇත්තේ එබැවිනි. අප කෙතෙක් දුර කෙලෙස් දුරලුම්න් මානසික සුවය ලබා ගැනීමෙහි නිරත වී සිටිනවා ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන සාධකයක් වන්නේ සතිපටියානය කෙතෙක් දුරට වඩාත් ද යන කරුණයි.

අප කිසියම් ආකාරයක මානසික දොම්නසක්, අසහනයක් අත්විදිනවා නම් ඊට ප්‍රධානතම හේතුව සත්ත්වය තීර්මාණය වූ ආකාරය පිළිබඳ සැබැං තතු තොදුනීම් පිළිබඳ අවිදාවයි හෙවත් නොදුනීමයි. එනම් සත්ත්වයා හා ලෝකය පිළිබඳව දුක ඇතිවන හා නිරුද්ධ වන ආකාරය පිළිබඳ අනවබෝධයයි. සතර සතිපටියානයෙන් අපට මග පෙන්වන්නේ සත්ත්වයා නිර්මාණය වූ ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දී ඊට ඇති ආයත, බැඳීම තිරුද්ධ වන ආකාරයට සිති පිහිටුවා ගැනීමට නුවනු ලබාදීමයි. එහි දී සත්ත්වයා හේ පුද්ගලයා නමින් අප ව්‍යවහාර කරන සිත්-කය, නාමරුප- විජ්ජ්ජාණ, පංචලපාදානස්කන්ධය, දොලාස් ආයතන, අවලාස් බාතු පිළිබඳ පැහැදිලි අවබෝධයක් අප වෙත ලබා දේ. එම අවබෝධය හෙවත් විද්‍යාව ලබා ගත් පමණට ලෝකය හෙවත් සත්ත්වයා පිළිබඳ අවබෝධය වර්ධනය වී දුකින් නිදහස් වීමට අවකාශ සැලසේ. බුදුදහමේ එන සියලු ඉගැන්වීම් මෙම සතර සතිපටියානය තුළට අන්තර්ගත කිරීමේ හැකියාව පවතී.

සත්ත්වයාගේ සමස්ත අත්දැකීම් පිළිබඳව ම සිතිය පිහිටුවා ගත යුතු ස්ථාන සතරක් මහාසතිපටියාන සූත්‍රයෙහි සඳහන් ව ඇත. ඇස්, කන්, නාසාදී ඉන්දිය ඔස්සේ ලබන ආධ්‍යාත්මික හා බාහිර ලෝකය පිළිබඳ සියලු අත්දැකීම් මීට ඇතුළත් වේ.

එනම් :-

1. කයෙහි කය අනුව නුවණීන් බලන කායානුපස්සනාව
2. වේදනාවන්හි වේදනා අනුව නුවණීන් බලන වේදනානුපස්සනාව
3. සිතෙහි සිත අනුව නුවණීන් බලන විත්නානුපස්සනාව
4. ධර්මයන්හි ධර්මයන් අනුව නුවණීන් බලන ඔම්මානුපස්සනාව

යන අනුපස්සනා සතරයි.

සූත්‍ර පිටකයේ දිස නිකායේ මහාසතිපටියාන සූත්‍රයට අමතර ව මත්ස්‍යීම නිකායේ සතිපටියාන සූත්‍රයෙහි ද සංයුත්ත නිකායෙහි සතිපටියාන සංයුත්තයෙහි ද අංගුත්තර නිකායෙහි සතිපටියාන වග්ගයෙහි ද පටිසම්භිදාමග්ගයෙහි සතිපටියාන කථාවෙහි ද අහිඛර්ම පිටකයෙහි විහෘෂ්පේපකරණයෙහි සතිපටියාන විහෘෂ්පයෙහි ද සතිපටියානය වැඩිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් ව ඇත. රෝ අමතර ව විසූද්ධිමග්ගයෙහි හා අහිඛම්මත්පසංගහයෙහි ද මේ පිළිබඳ විස්තර වේ. භාග්‍යවතුන් වහන්සේ සිය ග්‍රාවකයන්ට ධර්ම දේශනා කිරීමේ ද සතිපටියානයෙහි වැදගත්කම නිතර අවධාරණය කර තිබෙනු දක්නට ලැබේ. තවාගත දේශිත සැම දහම් පදයක ම සතිපටියානය හා සබැදියාවක් පවතී. ප්‍රාණසාතාදී පංචවිධ දික්ෂා දුර්වලත්වය ප්‍රහීණ කරලනු සඳහා ද වක්බුවික්දෙශයාදී පංචකාමරුණයන්ගේ ප්‍රහාණය සඳහා ද කාමලිෂතන්දාදී පංචවිචරණ ප්‍රහාණය සඳහා ද රුපුපාදානස්කන්ධ ආදී පංච උපාදානස්කන්ධයන්ගේ ප්‍රහාණය සඳහා ද නිරය ආදී පංචවිධ ගතින්ගේ ප්‍රහාණය සඳහා ද රුපරාග ආදී උද්ධම්භාගීය සංයෝජන ප්‍රහාණය සඳහා ද සතර සතිපටියානය වඩන ලෙස බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරති.

ජාතිය හෙවත් ඉපදීම ක්ෂය කොට තිවන් සාක්ෂාත් කිරීමේ මාවත දක්නා වූ ලොවට තිතවැඩ කැමැති භාග්‍යවතුන් වහන්සේ ඒ සඳහා ඒකායන මාවත වශයෙන් දේශනා කලේ සතර සතිපටියානයයි. යමෙක් අතිතයෙහි කාමාදී වතුරෝසය තරණය කලේ ද දැන් තරණය කරයි ද මතු තරණය කරන්නේ ද ඒ සැවොම මෙම සතිපටියාන මාවතින් ම එය කළාපු ය.

‘ඒකායනං ජාතික්බන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පි,
එතෙන මග්ගෙන අතරිසු ප්‍රබිබේ තරිස්සන්ති යෙ ව තරන්ති මසන්ති.’

කායානුපස්සනාව

සතර සතිපටියානයෙහි මුල් ම පියවර කයෙහි කය අනුව නුවණින් මෙනෙහි කිරීමයි. එනම් තමාගේ හොතික කයෙහි ක්‍රියාකාරීත්වය පිරිසිද දැනීම ඉලක්ක කොට ගෙන ගිරිය පිළිබඳ ඇති ආත්ම දාජ්ටීය දුරුකුරලනු සඳහා සිහිය වැඩිමයි. මෙහි ද සතර සතිපටියානය සඳහා ම පොදුවේ දෙන උපදෙසක් නම් ‘ආකාපී’ කොළේස් තවන වැර ඇතිව, ‘සම්පජනා’ නුවණින් මෙනෙහි කොට ‘සතිමා’ සිහියෙන් යුතුව ‘විනෙයා ලොකෙක අහිජ්සා දොමනස්සං’ ලෝකය පිළිබඳව දැඩි ලෝහය හා දොමනස දුරුකොට මෙම හාවනාව ප්‍රගුණ කළ යුතු ය යන්නයි. ඒ අනුව සිත පිහිටිය යුත්තේ රාග, ද්වේෂ, මෝහ යන කොළේස් දුරුකුරලීම ඉලක්ක කොට නුවණින් මෙනෙහි කොට සිහියෙන් යුතුව ලොවට ඇති දැඩි හා දොමනස් දුරුකුරලමින් බව ආරම්භයෙහි ද ම අවධාරණය කොට තිබේ.

1. ආනාපාපසති :- කායානුපස්සනාවෙහි මුල් පියවර බුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳ වූ සිහිය නම් වූ ආනාපාන සතියයි. දක්ෂ ලි වඩුවෙකු ලි ඉරන විට තම කියත අදිමේ ද එහි ක්‍රියාකාරීත්වය ගැන සිහියෙන් සිරින්නාක් මෙන් තම ගිරියෙහි නිරතුරුව සිදු වන බුස්ම ගැනීම හා හෙලීම පිළිබඳව සිහියෙන් සිරින ලෙස මෙමගින් උපදෙස් දේ. මෙහි ද ස්වාභාවිකව සිදුවන ස්වසනයට අදාළව සිහියෙන් බුස්ම ගනීමින් දිර්සව බුස්ම ගැනීමේ ද දිර්සව බුස්ම ගනීම් ගැනීමේ ද බුස්ව බුස්ම ගනීනා බවත් සියලු බුස්ම කය පිළිබඳවත් බුස්ම සංසිදුවමිනුත් ගැනීමත් වශයෙන් බුස්ම ගැනීමේ ද හෙලීමේ ද කායිකව සිදුවන ක්‍රියාකාරීත්වය පිළිබඳ මනා සිහියෙන් ක්‍රියා කිරීම අවධාරණය කොට තිබේ.

මෙලස සිහිය පුරුණ කිරීමේ දී තමාගේ කය පිළිබඳව වැඩි අවධාරයෙන් ක්‍රියා කරන අතර අන් අයකුගේ ගරීරයක් පිළිබඳව පෙනී යාමේ දී ඒ පිළිබඳව ද සිහිය යෙදීම දක්වා තිබේ. මෙහි අවසානයට සඳහන් කොට ඇත්තේ පුස්ම ගැනීම හා හෙළිම තුළින් ඇතිවන ගාරීරික ක්‍රියාකාරීත්වයේ හටගැනීමේ හා නිරුද්ධ වීමේ ස්වභාවය වූ අනිත්‍යතාව තුළුණින් මෙනෙහි කරන ලෙසයි. මෙහි ප්‍රතිඵල වශයෙන් ඇත්තේ කයක් පමණක් ය යනුවෙන් සත්ත්ව සංඡාව දුරුකොට දැකීමේ තුළුණක් හටගනී. එමගින් ගරීරය පිළිබඳ කිසිවක් උපාදාන වශයෙන් නොගනී. කායානුපස්සනාව වැඩිමෙහි අරමුණ මෙමගින් පැහැදිලි වේ.

2. ඉරියාපථ :- මෙහි දී දක්වා ඇත්තේ යාම, සිටීම, හිදීම, සැතපීම යන සිව් ඉරියව්ව ම පිළිබඳ මනා සිහියෙන් සිටීමින් සත්ත්ව සංඡාව දුරුවන අයුරින් මෙනෙහි කරමින් ලොවෙහි කිසිවකට නොඇලී සිටීම ඉරියාපථ පියවරේ දී සිදු කෙරේ.

3. සම්ප්‍රදාශක්‍රිය :- නිතිපතා අවදී වූ මොහොතේ පටන් නින්දට යනතුරු සිදුවන කැම්, බීම්, සැතපීම්, හැදිම්, සිටීම ආදි සියලු ගාරීරික ක්‍රියාකාරීත්වයන් පිළිබඳ මනා සිහියෙන් සිටීමින් ඒ කිසිවක් ආත්ම කර නොගනීමින් ඇත්තේ කයක් පමණි යන තුළුණ ඇති කර ගැනීම සම්ප්‍රදාශක්‍රිය පබායෙන් සිදු කෙරේ.

4. පරික්කුල මනසිකාර :- ගරීරය නිර්මාණය වී ඇති කෙසේ, ලොම්, නිය, දත්, සම ආදි දෙනිස් කුණුපයන් පිළිබඳ සිහියෙන් සිටීමින් කය පිළිබඳ තවදුරටත් තුළුණින් බලමින් ආත්ම සංඡාව දුරුවන ලෙස සිහිය දියුණු කිටීම මෙහි දී සිදුවේ. කට ගැටැසු විවිධ ධානා වර්ගවලින් සමන්විත ම්‍ල්ලක් ලෙස මෙම ගරීරය බැලීමට මෙමගින් තුරු කෙරේ.

5. ධාතු මනසිකාර :- අපගේ හෝතික ගරීරය සැදී මූලික පදාර්ථ හතර වන පය්චි, ආපෝ, තේජේ, වායෝ යන සතර මහාජත රුපයනට සිත තබා තුළුණින් බැලීම මෙහි දී සිදු කෙරේ. එමගින් ද සත්ත්ව සංඡාව දුරුවන අයුරින් මෙනෙහි කෙරේ. ගවයක සාතනය කොට සතර මං හන්දියක තබා ඇති විට හරකා යන සංඡාව දුරුව ඇත්තාක් මෙන් මිනිස් ගරීරය සැදී මූලික පදාර්ථ වන මෙම කොටස් හතරට සිත තබා බලන විට තම ගරීරය පිළිබඳව ඇති ආත්ම දෘශ්‍යය කුමයෙන් පහව යයි.

6. නවසිව්‍යීක : - මිනිස් ගරීරය මරණයට පත් වූ විට එය කුමයෙන් ඇට සැකිල්ලක් දක්වා විකාශය වන අවස්ථා පිළිබඳ තුළුණින් මෙනෙහි කිරීම මෙමගින් සිදු කෙරේ. ඒ අතුව සිහිය දියුණු කිරීමේ දී ද ගරීරය පිළිබඳව ඇති දුඩී ඇල්ල, ආත්ම සංඡාව දුරුවේ.

ඉහත දක්වා ආකාරය හය අනුව කය පිළිබඳ ව මෙනෙහි කිරීමේ දී ඇත්තේ කයක් පමණක් ය නිත්‍ය වූ ආත්ම වශයෙන් ගතහැකි කිසිවක් මේ කය තුළ තැති බව අවබෝධ වේ. මෙය තම සිරුර පිළිබඳව මෙන් අන් ගරීර දෙසට ද අදාළ කොට බලයි. එම අවබෝධයන් සමග තම ආධ්‍යාත්මික ලෝකය පිළිබඳ කිසිවක් ආත්ම වශයෙන් උපයි වශයෙන් නොගනී (අන් කායෝති වා පනස්ස සති පව්‍යුපවිධිනා හොති. න ව කිස්ක්ලී ලොකේ උපාදියනි).

කය පිළිබඳ මෙබදු අවබෝධයක් ලබා තවදුරටත් තම ජ්‍යෙෂ්ඨ පිළිබඳ අවබෝධය ලබා ගනු වස් සතිපත්‍රියානයෙහි යෙදෙන ග්‍රාවකයා තම වේදනා පිළිබඳව ද සිහිය හා තුළුණ පුහුණු කරයි.

වේදනානුපස්සනාව

අැය, කන, නාසය, දිව, ගරීරය, මනස යන ඉන්දිය මස්සේ තමාට දැනෙන සුඩ, දුක්ඛ, අදුක්ඛමසුඩ, සාමිස සුඩ, නිරාමිස සුඩ, සාමිස දුක්ඛ, නිරාමිස අදුක්ඛමසුඩ යන වේදනා පිළිබඳව මනා සිහියෙන් හා නුවණීන් සිටිමින් එහි හටගැනීම් නිරුද්ධවීම් පිළිබඳ අනිත්‍යතාව දැකීම මෙහි දී සිදු වේ. ඇත්තේ වේදනා පමණක් බවත් සත්ත්වයකු වශයෙන් ගත හැකි කිසිවක් නොමැති බවත් මෙහි දී අවබෝධ වේ. ඒ සමග ම වේදනා ලෝකය පිළිබඳ කිසිවක් උපය වශයෙන් තාෂණා, දාෂ්ටී, මාන වශයෙන් නොගනී (අනුම් වේදනාත් වා පනස්ස සති පව්‍යුපටියිනා හොති. න ව කිස්ෂ්වී ලොකේ උපාදියති). තම වේදනා පිළිබඳව ද අන් අයගේ වේදනා පිළිබඳව ද මෙලෙස නුවණීන් මෙනෙහි කරයි.

වේදනානුපස්සනාවහි ප්‍රතිඵ්‍යුල වශයෙන් සතර ආහාරයන් අතුරින් එස්සාහාරය ප්‍රකට වන අතර ස්කන්ධ පංචකය අතුරින් වේදනාස්කන්ධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ හැකියාව ඇතිවේ.

විත්තානුපස්සනාව

සරාග, විතරාග, සදෙළාස, විතදෙළාස, සමොහ, විතමොහ, සංඩිත්ත, වික්ඩිත්ත, මහග්ගත, අමහග්ගත, සලත්තර, අනුත්තර, සමාජිත, අසමාජිත, විමුත්ත, අව්‍යුත්ත වශයෙන් සිතෙහි පවත්නා ස්වභාවයන් පිළිබඳව සිහියෙන් සිටිමින් එහි හටගැනීම් හා නිරුද්ධවීම් සංඛ්‍යාත අනිත්‍යතාව නුවණීන් දැකීමින් ඒ කිසිවක් ආත්ම වශයෙන් නොගෙන සිටිම විත්තානුපස්සනාවහින් සිදු කෙරේ. මෙලෙස විත්තානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵ්‍යුල වශයෙන් ඇත්තේ සිතක් පමණක් ය සත්ත්ව පුද්ගල වශයෙන් ගත හැකි ආත්මීය යමක් නැත ය යන නුවණ පහළ වීමෙන් කිසිවක් පිළිබඳව උපය හට නොගනී. තම සිත පිළිබඳව සිහියෙන් හා නුවණීන් දැකීන් ගුත්වත් ගුවකයා අන් අයගේ ක්‍රියාකාරීත්වයන් තුළින් ඒ අයගේ සිත් පිළිබඳව ද මෙබදු නුවණක් ඇති කර ගනී. මෙම අවබෝධයත් සමග ලොවහි කිසිවකට නොඇලෙන සිතක් ඇති කර ගනී (අනුම් විත්තන්ත් වා පනස්ස සති පව්‍යුපටියිනා හොති. න ව කිස්ෂ්වී ලොකේ උපාදියති).

විත්තානුපස්සනාව වැඩිමේ ප්‍රතිඵ්‍යුල වශයෙන් සතර ආහාර අතුරින් විස්දේශ්‍යාණාහාරය ප්‍රකට වන අතර ස්කන්ධ පංචකය අතුරින් විස්දේශ්‍යාණස්කන්ධය පිරිසිද දැක ගැනීමේ හැකියාව උදාවේ.

මහාස්ථිපටියාන සුතුරේ දැක්වෙන පරිදී ආනාපානසති, ඉරියාපථ, සම්පර්කස්ස්සූ, පරික්කුල, ධාතු, නවසිවලික වශයෙන් කය පිළිබඳව කායානුපස්සනාව වැඩිමෙන් කයෙහි පවත්නා නිසරු බව මෙන් ම අසුහ බව ප්‍රත්‍යක්ෂ වේ. පවත්තේ පුදු කයක් පමණක් බවත් රට අයත් ආත්ම වශයෙන් ගත හැකි පරමාර්ථමය වූ සත්ත්වයෙක් පුද්ගලයෙක් නොමැති බවත් අවබෝධ වීමෙන් තම ආධ්‍යාත්මික කය පිළිබඳ ව මෙන් ම බාහිර කයෙහි ද පවත්නා සියලු ඇලීම් කුමයෙන් දුරුවීමට අවශ්‍ය යුතාය ලැබේ. කය පිළිබඳ මෙකී අවබෝධය සහිත ව තවදුරටත් සතිපටියානයෙහි යෙදෙන ගුත්වත් ගුවකයා වේදනා පිළිබඳ ව ද නුවණීන් මෙනෙහි කරයි. සුඩ, දුක්ඛ, අදුක්ඛමසුඩ වශයෙන් අත්විදින ත්‍රිවිධ දුක්ඛය සාමිස, නිරාමිස වශයෙන් සයාකාර ව තමා පිළිබඳ ව මෙන් ම බාහිර වේදනා පිළිබඳ ව ද ඇතිවීම් අනුව නුවණීන් මෙනෙහි කිරීමෙන්, පවත්තේ වේදනා පමණක් බවත් පරමාර්ථ වශයෙන් එහි විදින්නෙක් නොමැති බවත් නුවණීන් අවබෝධ වේ. එවිට කිසිදු වේදනාවක් තාෂණා, දාෂ්ටී, මාන වශයෙන් ගුහණයට නොයයි. කය පිළිබඳ ව මෙන් ම වේදනා පිළිබඳ ව ද නුවණීන් බලන ගුවකයා ඉන් නොනැවති තවදුරටත් සතිපටියානයෙහි යෙදෙමින් සිතෙහි සිත අනුව නුවණීන් බලමින් කල් ගෙවයි. මෙහි දී සිතට පහළ වන සරාග - විතරාග, සදෙළාස - විතදෙළාස, සමොහ - විතමොහ, සංඩිත්ත - වික්ඩිත්ත, මහග්ගත - අමහග්ගත, සලත්තර - අනුත්තර, සමාජිත - අසමාජිත, විමුත්ත - අව්‍යුත්ත - අව්‍යුත්ත වශයෙන් සිතෙහි හටගන්නා කුසලාකුසල සිතිවිලි ඇතිවීම් නැතිවීම් වශයෙන් විත්තනායෙහි යෙදෙමින්

විත්තානුපස්සනාට වඩයි. හේතුළ දහමට අනුගත සිතක්, සිතිමක් පැවැතිය ද සිතන්නෙක් තැත යන අවබෝධ මෙමගින් ලැබේමත් සමග නොඇලීම දියුණු වේයි. මෙලෙස කය පිළිබඳ ව සිහිය හා නුවණ වැඩිම අරඹා වේදනා, විත්ත පිළිබඳ ව ද සිත හාවිත කරන නුවණැති ග්‍රාවකයා තම හාවිත සිත වඩාත් සංකිරණ අංගයක් වූ ධම්මානුපස්සනාට වෙත යොමු කරයි. කායානුපස්සනාදී පළුම් සතිපටියාන තුනෙහි යළි යළින් සිත හාවිත කොට තිබීම ධම්මානුපස්සනාට සත්ල වීමට හේතු වන්නකි.

ධම්මානුපස්සනා

ඉහත සඳහන් පරිදි කාය, වේදනා, විත්ත පිළිබඳව සිහිය හා නුවණ දියුණු කිරීමෙන් අනතුරුව ඊ පළගට පිවිසෙන්නේ සිතිවිලි හෙවත් සංඡා වේතනා අවබෝධ කර ගැනීම ඉලක්ක කොට ගත් ධම්මානුපස්සනාට වෙතයි. මෙය වැඩීමෙන් සතර ආහාර අතුරින් මත්ස්‍යවේතනාහාරය ප්‍රකට වේ.

‘ධම්ම’ (සං.ධම්ම) යනු බුදුදහමෙහි සඳහන් විවිධ අර්ථ සඳහා හාවිත සංකිරණ පදයකි. ‘සබලෙ ධම්මා අනත්තා’ යන්නෙන් ලොකික හා ලේකේත්තර ධර්මතා දැක්වීම සඳහා ද ‘වය ධම්මා සංභාරා’ යන්නෙන් සංඛත ධර්මයන් දැක්වීම සඳහා ද ‘යො බො ආනන්ද මය ධම්මා ව විනයො ව දෙසිනො පැණ්ඩුත්තෙනා සො ටො මමච්චයෙන සත්පා’ යන්නෙන් බුදුරඳන් විසින් දේශීත සූත්‍ර ධර්ම දැක්වීම සඳහා ද ‘ධම්මා’සං සමං නත්තී එතං පිවට හික්ඛවො’ මෙන් ම ‘ස්වාක්ඛාතො හගවතා ධම්මා’ යන්නෙන් සියලු බුද්ධවතනය දැක්වීම සඳහා ද ‘ධම්මානුපස්සී විහරති’ යන්නෙන් කුසලාකුසල ධර්ම දැක්වීම සඳහා ද ‘...බුද්ධය වා ධම්මා වා සංසේ වා මග්ගේ වා පරිපදාය වා’ යන්නෙන් රත්තනුය අතුරින් ධර්ම රත්තනය දැක්වීම සඳහා ද ‘ධම්ම’ යන්න හාවිත කොට ඇත. මේ අතර මහාසතිපටියාන සූත්‍රයෙහි දැක්වෙන ‘ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සී ව වාසය කරන්න’ යනුවෙන් කෙරෙන අනුශාසනාට අනුව ධර්ම යන්නෙන් විශේෂයෙන් අඇහස් කෙරෙන්නේ සාංසාරික පැවැත්මට හේතුවන නීවරණ, පංචපාදානසක්න්ද ආදි අකුසල ධර්ම හා සාංසාරික නිරවාතියට හේතුවන බොජ්ංග, ආර්ය සත්‍යය යනාදී කුසල දහම් පිළිබඳවයි. ‘අනුපස්සනා’ යනු යමක් අනුව සිතිමයි. ඒ අනුව ‘ධම්මානුපස්සනා’ යනු කුසලාකුසල ධර්ම අනුව යලි යලින් නුවණීන් මෙනෙහි කිරීමයි.

සතර සතිපටියානයන් අතුරින් වඩාත් වැදගත් මෙන් ම සංකිරණ අංගය වන්නේ අවසානයට එන ධම්මානුපස්සනාවයි. සක්සේදා, වේතනා යන වෙළතසික මෙන් ම සක්සේදා, සංභාර යන සේකන්දේවය ද මත්ස්‍යවේතනාහාරය ද පිරිසීද දැනීමටත් අනාත්ම දෙයෙහි ආත්ම සංඡාව (අනත්තෙන අත්තසක්සේදා) නමැති විජ්ලාසය දුරුවීමටත් ධම්මානුපස්සනාට බෙහෙවින් උපකාරී වේ. ධම්මානුපස්සනාට වඩමින් අකුසල ප්‍රහිණ වන ආකාරයත් කුසලය වැඩෙන ආකාරයත් සාංදාෂ්ටික වශයෙන් නුවණීන් දකිමින් නීවන් මගෙහි හික්මෙන්නා කුමයෙන් දුකින් මිදෙමින් පරම සැපත වෙත පියනගයි.

ධම්මානුපස්සනාට යටතේ නීවරණ, බන්ධ, ආයතන, බොජ්ංග, ආර්ය සත්‍ය යන අකුසල හා කුසල යන දෙඳංගය පිළිබඳව ම යලි යලින් නුවණීන් වීමසා බැලේ. මෙහි ද විශේෂයෙන් ආර්ය සත්‍යය පිළිබඳ ව ප්‍රජල් ලෙස සාකච්ඡා තෙරේ.

1. නීවරණ :-

නීවරණ යනු නීවන ආවරණය කෙරෙන අකුසල පාර්ශ්වයට නියෝජනය කෙරෙන කෙලෙස් හෙවත් සංයෝජනයන් ය. එනම් කාමවිෂන්ද, ව්‍යාපාද, රීනමිද්ධ, උද්ධවිව කුක්කවිව, විවිකිව්‍යා යන පහයි. නුවණැති ග්‍රාවකයා තමා තුළ දැනෙට පවත්නා කාමවිෂන්දයේ ඇති බව ද නැති කාමවිෂන්දයේ නැති බව ද නුපන් කාමවිෂන්දයේ ඉපදීම ද උපන් කාමවිෂන්දයේ ප්‍රහාණය ද ප්‍රහිණ වූ කාමවිෂන්දයේ යලි නුපදීම ද නුවණීන් දකියි.

ව්‍යාපාද ආදි සෙසු නීවරණ පිළිබඳ ව ද මෙලෙසින් ම යළි යෙිත් තුවණීන් බලයි. තමා පිළිබඳ ව මෙන් ම මෙරමා පිළිබඳ ව ද මෙලෙස බැලීමෙන් සමුද්‍ය (හටගැනීම්), අත්ප්‍රංගම (නිරද්ධවීම්) ද තුවණීන් දකිමින් අනිත්‍ය ස්වභාවය ද පසක් කරයි. නීවරණ පිළිබඳ ව මෙලෙස තුවණීන් බැලීමේ ප්‍රතිඵල වශයෙන් ලොව කිසිවක් තෘප්තා, අෂ්ට්‍රී, මාත වශයෙන් තොගෙන තොඟී, ගැටීම්වලින් තොර ව විසිය හැකි ලෙස සිය මනස සකසා ගනී.

මෙහිලා තම සිහිය හෙවත් අවධානය නිරතුරු ව පවත්වා ගැනීම වැදගත් වේ. සෞතික වශයෙන් තමා සම්පයෙහි ඇති දෙයක් ඇතැයි ද එය නැති වූ විට නැතැයි ද පළමු ව තොක්බුණු දෙයක් තමා වෙත පැමිණීමේ දී එසේ පැමිණීම ද පැමිණී දෙයක (නැවත තොපැමිණෙන ලෙස) ඉවත් ව යාම ද එලෙස ඉවත් ව ගිය දෙයක් යළි කිසිදා තොපැමිණෙන්නේ යැයි ද යම් අවබෝධයක් වෙයි ද එමෙන් ම මානසික ස්වභාවයක් වූ කාමවිෂන්දය පිළිබඳ ව ද මතා සතිමත් බවතින් සිටීම මෙහි දී අවධාරණය කෙරේ. මෙලෙස සිහියෙන් සිටීමෙන් කාමවිෂන්දය දිගු කළක් සිතෙහි තොරදින අතර එය වහා දුරු කර ගැනීමට අවකාශ සැලසේ. ආරම්භයේ දී පැමිණී කාමවිෂන්දය දුරු කරන අතර කළ යාමේ දී නිරතුරුව සතිපටියානය භාවිත කිරීමේ ප්‍රතිඵල වශයෙන් සිතට එබදු අදහසක් පැමිණෙන් ම වහාම ඉන් සිත මුදවා ගැනීමට හැකියාව ලැබේ. ඉන්දිය භාවනා සූත්‍රයෙහි භාවිතින්දිය පුද්ගලයාගේ ලක්ෂණ දක්වන අවස්ථාවෙහි මේ පිළිබඳ ව කරුණු සඳහන් වේ. ඒ අනුව වක්මු ඉන්දිය ඇසුරින් රුප අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී ඇසි පිය ගසන තරම් ක්ෂේත්‍රයක දී ද සේවා ඉන්දිය ඇසුරින් ගබාද අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී බලවත් පුරුෂයෙක් අසුරු ගසන තරම් වේලාවක දී ද සාන ඉන්දිය ඇසුරින් ගන්ධය අරමුණු කොට නීවරණයක් ජනිත වීමේ දී මදක් නැමුරු කළ පිශුම්පතෙහි දිය බිඳික් පෙරලෙන තරම් ක්ෂේත්‍රයක දී ද ජ්වලා ඉන්දිය ඇසුරින් රස අරමුණු කොට යම් නීවරණයක් හට ගැනීමේ දී දිවටට පත් කෙළ පිඩික් වහා ඉවත් කරන තරම් වේලාවක දී ද කාය ඉන්දිය ඇසුරින් එවාචිබය අරමුණු කොට යම් නීවරණයක් ජනිත වීමේ දී බලවත් පුරුෂයෙන් හැකුලු අතක් දිගු කරන තොගාත් දිගු කළ අතක් හකුලන තරම් ක්ෂේත්‍රයක දී ද මත ඉන්දිය ඇසුරින් ධරම අරමුණු කොට යම් නීවරණයක් ඇති වීමේ දී අධික ලෙස රත් වූ යකඩ බදුනකට දියනිදක් දැමු විට එය සිදි යන තරම් ක්ෂේත්‍රයක දී ද වශයෙන් ඉතා ස්වල්ප කාලයක දී සිතට නැගෙන නීවරණ දුරු ව සිත උපේක්ෂාවෙහි පිහිටන බව සඳහන් වේ.

ඛම්මානුපස්සනාවට අනුව නීවරණ පිළිබඳ ව සතිමත් බවෙහි යෙදීමේ ප්‍රතිඵල වශයෙන් නීවරණ හේතුවෙන් සිතට නැගෙන පිඩාව, පරිදාහය දුරු කර ගැනීමට අවස්ථාව උදාවේ. කෙලෙස් දුරු කිරීමෙන් සිතෙහි ප්‍රසන්න බව ඇති වීමෙන් හටගන්නා ප්‍රිතිය නිසා තව තවත් ධරමයෙහි යෙදීමේ නීයැලයේ.

2. ස්කන්ධ :-

බුදුධමෙහි සත්ත්ව සංයුත්තිය පිළිබඳ ප්‍රධාන ඉගැන්වීම් ‘ස්කන්ධ’ (පා.ඛන්ධ) විග්‍රහ මගින් ඉදිරිපත් කෙරේ. ‘ස්කන්ධ’ යනු ‘ගොඩ’, ‘සමුහය’, ‘රාකිය’ යන පදවලින් සිංහලයෙහි දැක්වෙන ඒකරයි වූ දෙය යන අදහස ගෙනදේ. සිත, කය සහිත සත්ත්වයකුගේ සමස්ත සංයුතිය ස්කන්ධ හෙවත් සමුහ පහක් යටතේ මෙහි දක්වා තිබේ. එනම් රුපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඝුස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඛානස්කන්ධ යනුයි. දෙක පිළිබඳ විග්‍රහයක යෙදෙන වූප්‍රරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන්හි දී උපාදානස්කන්ධ පංචකය පිළිබඳ ව කරුණු දේශනා කොට ඇත. ඒ අතර මැශ්කීම නිකායේ හද්දෙකරත්ත භා මහාප්‍රාණීම සූත්‍ර, සංයුත්ත නිකායේ බන්ධ සූත්‍ර, සංයුත්ත නිකායේ සමස්ත බන්ධ ව්‍යුහ ප්‍රධාන වේ.

කායානුපස්සනා ආදි සතිපටියාන සතර වැඩීමේ දී රුපාදි ස්කන්ධ පිළිබඳ ව අනිත්‍ය දුක්ඛ, අනාත්ම, නිබුතින්ද, විරත්ත, නිරෝධ, පටිනිස්සග්ග වශයෙන් අනුපස්සනා කළ යුතු බව දැක්වේ. එහි ප්‍රතිඵල වශයෙන් නීත්‍ය, සූඛ ආදි මිථ්‍යා විපල්ලාස දුරුවන අයුරු ද සඳහන් ව ඇත. ‘සංඝුවූපාදානක්බන්ධ දුක්ඛ’ යන දුක පිළිබඳ විග්‍රහයට අනුව සත්ත්වයා අත්විදින සියලු දුක් සමුහය

සංක්ෂීප්ත වශයෙන් උපාදානස්කන්ද පස්ක්වකය කුලට ගොනු කළ හැකි ය. සංයුත්ත නිකායේ බන්ධ සූත්‍රයට අනුව ‘දුක්බ ආර්ය සත්‍යය’ යනුවෙන් එකලාව ම දක්වා ඇත්තේ ‘පංචපාදානස්කන්ධය’ වශයෙනි (කථමස්ක්ව හික්බවේ, දුක්බං අරියසව්ව: පංචපාදානස්බන්ධාතිස්ස වවතියා). රූපාදී ස්කන්ධ මම, මගේ, මගේ ආත්මය ලෙස සිතා තාශ්ණා, දාශ්ම්, මාන වශයෙන් ගුහණය කර ගැනීම හේතුවෙන් සත්ත්වයා අපමණ දුකකට පත් ව අනත්ත සසරෙහි දිග ගමනක යෙදෙමින් සිටියි.

ස්කන්ධ පංචකය අතුරින් රුප යනු පයිවි, ආපේ, තේජා, වායෝ හා උපාදාය රුප 24 යන අටවිසි රුපයි. වේදනා යනු වක්බුසම්ථස්සජාවේදනා, සෞතසම්ථස්සජාවේදනා, සානසම්ථස්සජාවේදනා, ජීවිභාසම්ථස්සජාවේදනා, කායසම්ථස්සජාවේදනා, මතොසම්ථස්සජාවේදනා යන වේදනා භයයි. සංස්ක්‍රීතා යනු රුපසංස්ක්‍රීතා, සද්දසංස්ක්‍රීතා, ගත්ධසංස්ක්‍රීතා, රසසංස්ක්‍රීතා, එව්යාබ්ලසංස්ක්‍රීතා, ධම්මසංස්ක්‍රීතා යන භයයි. සංඛාර යනු රුපසංස්ක්‍රීතා, සද්දසංස්ක්‍රීතා, ගත්ධසංස්ක්‍රීතා, රසසංස්ක්‍රීතා, එව්යාබ්ලසංස්ක්‍රීතා, ධම්මසංස්ක්‍රීතා යන භයයි. විජ්ජ්ජාණ යනු වක්බුවිජ්ජ්ජාණ, සෞතවිජ්ජ්ජාණ, ජීවිජ්ජ්ජාණ, කායවිජ්ජ්ජාණ, මතොවිජ්ජ්ජාණ යන භයයි. ස්කන්ධ පංචකය හා එහි අනුකොටස් පරමාර්ථ වශයෙන් මෙලෙස බෙදා දැක්වුව ද පියෙටි ඇසට පෙනෙන්නේ මේ සියල්ල ඒකරායි වූ සිත හා කය සහිත සත්ත්වයෙකි. නැත්හොත් සිතින් තොර වූ අභ්‍යේ රුපයකි. පුද්ගලයා හෝ සත්ත්වයා යනුවෙන් අප ව්‍යවහාර කරන කැනුත්තා මෙකි ස්කන්ධ පංචකයක එකතුවකි. ස්කන්ධ පංචකය තනි පුද්ගලයෙක් ලෙස සලකා බැලීමේ දී ගනසංඡාව නිසා ඇතිවන කෙලෙස් දුරුවීමට නම් ඒවා විශ්ලේෂණය කොට ‘මේ රුපය ය, මේ රුපයේ හටගැනීම ය, මේ රුපයේ අස්ථාගමය ය’ යනුවෙන් නුවණීන් ප්‍රත්‍යාවේක්ෂණය කළ යුතු ය. වේදනාදී සෙසු ස්කන්ධ පිළිබඳ ව ද මෙලෙස පරාමර්ණය කළ යුතු ය. එහි ප්‍රතිඵල වශයෙන් සත්ත්වයා ලෙස අප ව්‍යවහාර කරන මේ සිත සහිත රුපය තුළ සත්ත්ව වශයෙන් පවත්නේ ස්කන්ධ පංචකය යන දරුමයන් පමණක් ය යන නුවණ පහළ වීමෙන් එහි කෙලෙස් දුරුවේ.

සත්ත්ව සත්ත්තානගත සංයෝජන අතර සක්කාය දිවිධිය දුරු කිරීමට අපහසු සංයෝජනයකි. රූපාදී ස්කන්ධ පංචකය සහිත තම ජීවිතයෙහි තමා කැමැති ලෙස පාලනය කළ හැකි ස්වභාවයක් ඇතැයි යන හැරිම සක්කාය දිවිධිය යන්නෙන් අදහස් වේ. කායාදී අනුපස්සනා සතරින් අපේක්ෂා කරන්නේ මෙම හැරිම සත්තානයෙන් ඉවත් කිරීමයි. විශ්ලේෂණයෙන් ධම්මානුපස්සනාව මේ සඳහා බෙහෙවින් වැදගත් වේ. රූපා, වේදනාදී ස්කන්ධ පංචකය ස්ථාවර ව පවතී ය එය තම වසගයෙහි පවත්නා ගත හැක යන වැරදී දාශ්මේය මත සක්කාය දිවිධිය රදා පවතී. මෙහිලා රුපය ආත්ම වශයෙන් ද ආත්මය රුපවත් යුයි ද ආත්මයෙහි රුපය ඇතැයි ද රුපයෙහි ආත්මය ඇතැයි ද වරදවා තේරුම් ගෙන සිටිමයි. වේදනාදී සෙසු ස්කන්ධ පිළිබඳ ව ද මෙලෙසින් ම සිතා සිටීම සක්කාය දිවිධියේ ලක්ෂණයයි. සතිපටියානයෙහි ප්‍රතිඵල වශයෙන් මෙම මිත්‍ය සංකල්පය ක්ෂේර වී යයි.

3. ආයතන :-

ධම්මානුපස්සනාවහි තවදුරටත් තියැලෙන ග්‍රැතවත් ග්‍රාවකයා වක්බු, සේත්, සාන, ජීවිභා, කාය, මත යන ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳ ව ද නුවණීන් සම්මර්ණයෙහි යෙදෙයි. සත්ත්වයා පිළිබඳ තවත් විශ්‍රහයක් මෙහි දී ඉදිරිපත් කෙරේ. ඒ අනුව ඇස ද රුපය ද ඒ දෙක නිසා හටගන්නා සංයෝජන ද නුපන් සංයෝජනයාගේ ඉපදීම ද උපන් සංයෝජනයාගේ ප්‍රහාණය ද ප්‍රහිණ වූ සංයෝජනයාගේ නැවත නුපදීම ද නුවණීන් බලයි. සේත්, සාන ආදී සෙසු ආයතන පිළිබඳ ව මෙලෙස බලයි. ආධ්‍යාත්මික ආයතන පිළිබඳ ව මෙන් ම බාහිර ආයතන පිළිබඳ ව ද හටගැනීම් නිරුද්ධවීම වශයෙන් නුවණීන් සලකා බැලීමේ දී සත්ත්ව සංඡාවෙන් තොරව ආයතන නමැති පරමාර්ථ දරුමයන්හි පැවැත්ම වැටහිමත් සමග කිසිවක් සමග තාශ්ණා, දාශ්ම්, මාන වශයෙන් මීගු නොවී සිටියි.

4. බොජ්කඩිංග :-

නිරවාණාවබෝධයට අංග (බෝධී, අංග) වූ සති, ධම්මවිචය, විරිය, පිති, පස්සද්ධී, සමාධී, උපක්ඛා යන කුසලාංග සම්මරුණය කිරීම මෙහිදී සිදු කෙරේ. ඒ අනුව තමා තුළ ඇති සතිසම්බොජ්කඩිංගය ඇතැයි ද තමන් තුළ නැති සතිසම්බොජ්කඩිංගය නැතැයි ද නුපන් සතිසම්බොජ්කඩිංගයාගේ ඉපදීම ද උපන් සතිසම්බොජ්කඩියාගේ වැඩිම, පරිපූරණන්වය ද යළි යළිත් සිහිකරමින් වෙශයි. සිහිය හා නුවණ වැඩිනු පිණිස ධම්මවිචය, විරිය, පිති, පස්සද්ධී, සමාධී, උපක්ඛා යන සෙසු අංග පිළිබඳ ව ද මෙලෙසින් සම්මරුණයෙහි යෙදෙයි.

සඩ්බාසව සූත්‍රයට අනුව හාවනා නමින් දක්වා ඇත්තේ බොජ්කඩිංග ධර්ම වැඩිමයි. හාවනා නමින් වැඩිය යුතු අංග වශයෙන් බුදුදහමෙහි දක්වා ඇති කරුණු අතර සත්ත බොජ්කඩිංගවලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ. විරාග නිශ්චිත ව නිරෝධ නිශ්චිත ව නිවනට යොමු වූවක් කොට වඩන බොජ්කඩිංග ධර්මයන් නිසා කාමරාග, පටිස යන සංයෝජන ආදි කොට ඇති අවිදාව අන්ත කොට ඇති සංයෝජන ධර්ම කුමයෙන් ප්‍රහිණ වේ. මෙලෙස නිරවාණාවබෝධයට බෙහෙවින් උපකාරී වූ සත්ත බොජ්කඩිංග ධර්ම තමා තුළ වැඩින අයුරු නුවණීන් සම්මරුණය කිරීම ධම්මානුපස්සනාවේ මෙම අංගයේ පරාරුපිය වේ.

5. ආර්ය සත්‍යය :-

දුක්ඛ, සමුද්‍ය, නිරෝධ, මග්ග යන වතුරාර්ය සත්‍යය පිළිබඳ ව සවිස්තරාත්මක ව තත් වූ පරිදි නුවණීන් සලකා බැලීම මෙහිදී සිදු වේ. දුක පිළිබඳ පරිපූරණ වැටහිමක් ලැබෙන මෙම අවස්ථාව ජීවිතයේ යථා තත්ත්වය අවබෝධ කර ගැනීමත් හේතුළු සම්බන්ධය වටහා ගැනීමත් දුකින් නිදහස් වීමේ මාවත වූ ආර්ය අඡ්‍යාංශික මාර්ගය මැනැවින් පසක් කර ගැනීමත් මග පෙන්වයි.

දුක්ඛ සත්‍යය යටතේ පුරුමයෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ගේක, පරිදේව, දුක්ඛ, දේමනස්ස, උපායාස, අප්‍රිය සම්පූර්ණයේග, ප්‍රිය විපූර්ණයේග, කැමැති දී නොලැබේම යනුවෙන් දැක්වෙන දුක්වෙහි පුහේදා සාකච්ඡා කෙරේ. මෙහිදී අවධාරණය කෙරෙන විශේෂ කරුණක් නම් සත්ත්වයාට දුක හටගන්නේ නුදේක් ජාති, ජරා, ව්‍යාධි, මරණයා කරුණු ඉපදීම නිසා නොව ජාති, ජරා, ව්‍යාධි, මරණයායට පත්වන ලෝකයෙහි එබදු තත්ත්වයකට පත් නොවී සිටීමට ඇති බලවත් කැමැති හා ප්‍රාරුපිය තමා කැමැති පරිදි ඉටු නොවීම නිසයි. මෙක් වැරදි සංකල්පනාව යමකු වෙතින් දුරු වූවහොත් ඔහුට ජරා, ව්‍යාධි, මරණයා දුක් එළඹිය ද කායික ව යම් අපහසුතාවක් දැනුණ ද මානසික ව ඔහුට එම දුක ඇති නොවේ. එම දුක තමාගේ දුකක් ලෙස නොසලකයි. බුදුදහමින් අනුගාසනා කරන්නේ වැරදි දාෂ්ටීය දුරු කරලීමට අවශ්‍ය සම්මා දිවිධිය ලබාදීමටයි. දුක පිළිබඳ විශ්‍යාත බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් වන අතර එය ගුද්ධාව වර්ධනය වීමට ද හේතු (දුක්බූපනිසා සද්ධා) වන්නකි. ධම්මානුපස්සනාවහි ආර්යසත්‍යය විශ්‍යාතයෙහි දුක්ඛ සත්‍යය පිළිබඳ ව මෙනෙහි කිරීමේ දී ජාති, ජරා ආදි දුක්බයන් තමා වෙත පැමිණෙන බවත් ජාති, ජරා ආදිය තමා වෙත නොයේවා යැයි ප්‍රාරුපිනා කළ ද එය ඉටු නොවීම නිසා දුක හටගන්නා බව නුවණීන් දැකියි.

දුක්ඛ සත්‍යය නුවණීන් සලකා බලා ඉන්පසු දුක්ඛ සමුද්‍ය හෙවත් දුකට හේතුව නුවණීන් සලකා බලයි. මෙහිදී දුකට හේතුව (දුක්ඛ සමුද්‍ය) වන පුනර්භවය ඇති කෙරෙන නන්දිරාගයෙන් යුතු (කාම, හව, විහව යන) ත්‍රිවිධ තං්ජාව ජනිත වන ස්ථාන 10ක් යටතේ කරුණු විස්තර කොට ඇත.

එනම් :-

1. වක්බූ, සෝත, සාන, ජ්වහා, කාය, මත යන අභ්‍යන්තර ආයතන හය

ලොව යම් ප්‍රිය ස්වහාවයක් සැප (මධුර) ස්වහාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, කණ ආදී ඉන්දියයන්හි ඇල්ල හෙවත් තෘප්තාව බව නුවණීන් දකිනි. සෝතාදී සෙසු ඉන්දිය පිළිබඳ ව ද මෙලෙස සම්මරණයෙහි යෙදෙයි.

2. රුප, ගබඳ, ගන්ධ, රස, එශ්වරිඩ්, ධම්ම යන බාහිර රුප හය

ලොව යම් ප්‍රිය ස්වහාවයක් සැප (මධුර) ස්වහාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ රුපයදී බාහිර ඉන්දියයන්හි ආගාව නිසා බව නුවණීන් දකිනි. ගබඳ ආදී සෙසු අරමුණු පිළිබඳ ව ද මෙලෙසින් නුවණීන් මෙනෙහි කරයි.

3. වක්බූ වික්ද්‍යාණ, සෝත වික්ද්‍යාණ, සාන වික්ද්‍යාණ, ජ්වහා වික්ද්‍යාණ, කාය වික්ද්‍යාණ, මතෙක් වික්ද්‍යාණ යන ඇස් ආදී ඉන්දිය විෂයයෙහි පහළවන සිත් හය

ලොව යම් ප්‍රිය ස්වහාවයක් මධුර ස්වහාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ වක්බූ ආදී වික්ද්‍යාණ හය විෂයයෙහි ඇල්ල නිසා බව නුවණීන් මෙනෙහි කරයි.

4. වක්බූ සම්ථස්ස, සෝත සම්ථස්ස, සාන සම්ථස්ස, ජ්වහා සම්ථස්ස, කාය සම්ථස්ස, මතෙක් සම්ථස්ස යන ස්පර්ශ හය

ඇස, රුපය හා වික්ද්‍යාණය යන කරුණු තුනෙහි එකතුවෙන් වක්බූ සම්ථස්සය උපදී. සෝතාදී සෙසු සම්ථස්ස පිළිබඳ ව ද මෙසේ ම ය. ලොව යම් ප්‍රිය ස්වහාවයක් සැප (මධුර) ස්වහාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ වක්බූ සම්ථස්ස ආදී ස්පර්ශ හයෙහි තෘප්තාව නිසා බව නුවණීන් මෙනෙහි කරයි.

5. වක්බූ සම්ථස්සජා වේදනා, සෝත සම්ථස්සජා වේදනා, සාන සම්ථස්සජා වේදනා, ජ්වහා සම්ථස්සජා වේදනා, කාය සම්ථස්සජා වේදනා, මතෙක් සම්ථස්සජා වේදනා යන වේදනා හය

ලොව යම් ප්‍රිය ස්වහාවයක් මධුර ස්වහාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, රුපය, වික්ද්‍යාණය හා ස්පර්ශය ඇසුරින් හටගන්නා වේදනා පිළිබඳ තෘප්තාව නිසා බව නුවණීන් මෙනෙහි කරයි. සෝත සම්ථස්සජා වේදනා ආදී සෙසු වේදනා පිළිබඳ ව ද මෙසේ ය.

6. රුප සක්ද්‍යා, සද්ද සක්ද්‍යා, ගන්ධ සක්ද්‍යා, රස සක්ද්‍යා, එශ්වරිඩ් සක්ද්‍යා, ධම්ම සක්ද්‍යා යන හැඳිනීම් හය

ලොව යම් ප්‍රිය ස්වහාවයක් මධුර ස්වහාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ ඇස, රුප, වික්ද්‍යාණ, එස්ස, වේදනා ඇසුරින් හටගන්නා රුප සක්ද්‍යා විෂයයෙහි බව නුවණීන් මෙනෙහි කරයි. සද්ද සක්ද්‍යා ආදී සෙසු සක්ද්‍යා පිළිබඳ ව ද මෙසේ ම දතු යුතු ය.

7. රුප සක්ද්වේතනා, සද්ද සක්ද්වේතනා, ගන්ධ සක්ද්වේතනා, රස සක්ද්වේතනා, එශ්වරිඩ් සක්ද්වේතනා, ධම්ම සක්ද්වේතනා යන වේතනා, ධම්ම සක්ද්වේතනා යන වේතනා, සිතිවිලි හෙවත් සංස්කාර හය

ඇස, රුප, වික්ද්‍යාණ, එස්ස, වේදනා, සක්ද්‍යා යන රුප, වේදනා, සක්ද්‍යා, වික්ද්‍යාණ ඇසුරින් හටගන්නා වේතනා මෙයින් කියුවේ. ලොව යම් ප්‍රිය ස්වහාවයක් සැප ස්වහාවයක් වේ නම් එය හටගන්නේ පිහිටන්නේ සක්ද්වේතනා විෂයයෙහි බව නුවණීන් මෙනෙහි කරයි. සද්ද සක්ද්වේතනා ආදී සෙසු වේතනා පිළිබඳ ව ද මෙසේ ම ය.

8. රුප තණ්ඩා, සද්ධ තණ්ඩා, ගන්ධ තණ්ඩා, රස තණ්ඩා, එශටියේල තණ්ඩා, ධම්ම තණ්ඩා යන රුපාදී බාහිර අරමුණු පිළිබඳ ආගා හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් රුප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුපය පිළිබඳ ආගාව නිසා බව නුවණීන් මෙනෙහි කරයි. සද්ධ තණ්ඩා ආදි සෙසු ආගාවන් පිළිබඳ ව ද එසේ ම ය.

9. රුප විතක්ක, සද්ධ විතක්ක, ගන්ධ විතක්ක, රස විතක්ක, එශටියේල විතක්ක, ධම්ම විතක්ක යන විතරක හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් මධුර ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුපාදී විතරක හය පිළිබඳ තාශ්ණාව නිසා බව නුවණීන් යලි යලිත් මෙනෙහි කරයි.

10. රුප විවාර, සද්ධ විවාර, ගන්ධ විවාර, රස විවාර, එශටියේල විවාර, ධම්ම විවාර යන විවාර හය

ලොව යම් ප්‍රිය ස්වභාවයක් රුප (මධුර) ස්වභාවයක් වේ නම් එය හටගන්නේ පිහිටා සිටින්නේ රුප විවාර ආදි විවාර හය විෂයයෙහි තාශ්ණාව හෙවත් ඇල්ම නිසා බව නුවණීන් මෙනෙහි කරයි.

යමෙකුට ලොව පවත්නා මිනැ ම දෙයක් පිළිබඳ තාශ්ණාවක් හටගනී නම් ර්ට මුල් වන්නේ ඉහත කි කරුණු හැවෙන් කිසියම් කරුණකට ය. මෙමගින් විත්ත සන්තානයෙහි තාශ්ණාව ජනිත වන සියලු ම ආකාර ඉතා පැහැදිලි ව මෙන් ම සවිස්තරාත්මක ව සඳහන් ව ඇතු. දුක්ඛ සමුද්‍ය සත්‍යය පිළිබඳ ව දැක්වෙන මෙම විශ්‍යය මෙගින් බුදුභාමේ හේතුවිල සිද්ධාන්තය ද ප්‍රකට වේ. එනම් දුක් හටගන්නේ තාශ්ණාව නිසා ය යන අදහසයි.

දුක්ඛ නිරෝධ සත්‍යයෙන් දැක්වෙන්නේ දුක් නිරුද්ධ කිරීමට අදාළ කරුණු ය. ඒ අනුව ඉහත දැක්වූ වක්තු ආදි ආධ්‍යාත්මික ආයතන, රුපාදී බාහිර ආයතන, වක්තු විජ්‍යාණය ආදි විජ්‍යාණ හය, වක්තු සම්ථස්සය ආදි ස්පර්ශ, වක්තු සම්ථස්සපා වේදනාව ආදි වේදනා, රුප සය්ක්‍රාව ආදි සය්ක්‍රා, රුප සය්ක්‍රාවේතනාව ආදි වේතනා, රුප තණ්ඩාව ආදි තාශ්ණා, රුප විතක්කය ආදි විතරක, රුප විවාරය ආදි විවාර යන හය බැහින් වූ කරුණු දහය අරහයා හැට තැනෙක්හි පවත්නා තාශ්ණාව නිරුද්ධ වන්නේ ද එකී ස්ථානයන්හි ම බව අවධාරණය කෙරේ. මින් දැක්වෙන්නේ තාශ්ණාව හෙවත් දුක් හට ගත්තේ යම් තැනෙක්හි ද එම තාශ්ණාව හෙවත් දුක් නිරුද්ධ වන්නේ ද එම ස්ථානයන්හි ම බවයි. මෙකී යථාර්ථ නුවණීන් මෙනෙහි කිරීමට මෙමගින් අනුගාසනා කෙරේ.

දුක්ඛනිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යය හෙවත් මාර්ග සත්‍යය වශයෙන් දැක්වෙන්නේ සම්මා දිවිධී, සම්මා සංක්පේප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආල්ව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අවෙන් දුන් ආර්ය මාර්ගයයි. මෙහි දී එම අංග එකිනෙකක් සවිස්තරාත්මක ව දැක්වා තිබේ. නිර්වාණාවබෝධය සඳහා බුදුරුදුන් වදාළ ඉගැන්වීම් රසක් මෙම අංග අවෙහි ඇතුළත් ව ඇතු. සක්කාය දිවිධීය නමුති පළමු සංයෝගනය පිරිසිද දැන ගැනීමේ මාවත වශයෙන් ද දැක්වා ඇත්තේ මෙම ආර්ය අෂ්වාගික මාර්ගයයි. ඇත්, නැති හෙවත් ගායෝත, උවිණේද යන අන්තර්ධිවය දුරු කොට මධ්‍යම ප්‍රතිපදාව ලෙස ඉගැන්වෙන මාර්ග සත්‍යයට අයත් කරුණු නුවණීන් සම්මරුණය කිරීමෙන් ධර්මයන් අරහයා තව දුරටත් ඇශානය උපදී. එමගින් සසර අනාදීමත් කාලයක් වර්ධනය කරමින් පැමිණි සුහ, සුඩ, නිත්‍ය, ආත්ම යන සතර විපල්ලාස දුරු වී දුක්නින් නිදහස් වීම සඳහා වූ ඇශානය වර්ධනය වේ.

ඉහත දැක්වූ වතුරාර්ය සත්‍යයට අයත් අංග සතර අනෙකානා වශයෙන් සම්බන්ධතාවක් දක්වයි. එනම් දුක් පිළිබඳ අවබෝධය ලැබූ පමණට දුක්ඛ සමුද්‍ය හෙවත් දුක්ට හේතුව වූ තාශ්ණාව පිළිබඳ ව අවබෝධ වී දුක්ඛ නිරෝධ ආයතන පිළිබඳ අනිරුද්‍යයක් ජනිත ව මාර්ගය වූ ආර්ය අෂ්වාගික මාවතෙහි ගමන් කිරීම ද සිදු වේ. වතුරාර්ය සත්‍යයෙහි දුක් පිළිබඳ විශ්‍යයෙදී හේතුවිල සිද්ධාන්තය පිළිබඳ සංක්ෂිප්ත විශ්‍යය ද ඇතුළත් වේ. එනම් 'තාශ්ණාව ඇති විට දුක් ඇති වේ. තාශ්ණාව නැති වීමෙන් දුක් නැති වේ ය යන සිද්ධාන්තයයි (අස්ම් සති ඉදි හොති අස්ම් අසති ඉදි නහොති. ඉමස්ස උප්පාදා ඉදි උප්පාජ්ජති, ඉමස්ස නිරෝධ ඉදි නිරුද්ධකති).

1. අනිව්‍යතා අනුපස්සන්තා නිව්‍යසක්දී පරුහති.
2. දුක්බතා අනුපස්සන්තා සුබසක්දී පරුහති.
3. අනත්තතා අනුපස්සන්තා අත්තසක්දී පරුහති.
4. නිඩ්බින්දතා තන්දී පරුහති.
5. විරජ්පත්තතා රාග පරුහති.
6. නිරාදෙන්තා සමුදය පරුහති.
7. පටිනිස්සන්තා ආදාන පරුහති.

සතර සතිපටියානයට අනුගත ව රුපාදි සේකන්ද අනිත්‍ය වශයෙන් නුවණීන් බැලීමෙන් තිතු සංඡාව ද දුක් වශයෙන් බැලීමෙන් සුබ සංඡාව ද අනාත්ම වශයෙන් බැලීමෙන් ආත්ම සංඡාව ද තිබිබා (කළකිරීම්) වශයෙන් බැලීමෙන් තන්දිය (ඇලීම්) ද විරජ්ප (තොඟැලීම්) වශයෙන් බැලීමෙන් රාගය ද නිරෝධ වශයෙන් බැලීමෙන් සමුදය (හටගැනීම්) ද පටිනිස්සග්ග (අත්හැරීම්) වශයෙන් බැලීමෙන් ආදානය (දැඩි ව අල්වා ගැනීම්) ද අත්හරයි. අනිත්‍ය ආදි සත් ආකාරයෙන් කාය, වේදනා, වින්ත, ධම්ම පිළිබඳ ව සම්මරුණය කිරීමෙන් සිතිය හා නුවණ වැඩින අතර එම නුවණීන් යළි යළින් කායාදි සේකන්ද පංචය නුවණීන් දකියි. සේකන්ද පංචය පිරිසිද දැන රේට ඇති ඇලීම සපුරා දුරුකොට සහර දුකින් නිදහස් වීමේ ඒකායන මාවත මෙම සතර සතිපටියානයෙන් පැහැදිලි කොට ඇත. එම නිසා භාගුවතුන් වහන්සේ සතර සතිපටියානය කුළුලරාභය වශයෙන් කුස්ලරසි සූත්‍රයෙහි ද හඳුන්වා දෙනි (කුස්ලරාසිති හික්බවේ, වදුමානෙනා වත්තාරෝ සතිපටියානෙන සම්මා වදුමානෙනා වදයා).).

කය, වේදනා හා සිත පිළිබඳ ව යළි යළින් යොනිසොමනසිකාරයෙහි යෙදීමේ ප්‍රතිඵල වශයෙන් ඒවායේ පවත්නා නිසරු බව යළි යළින් ප්‍රකට වෙයි. ඒ අනුව කය පෙනීපිඩක් මෙන් ද වේදනාව දියුමුලක් මෙන් ද සක්දීකාව මිරිගුවක් මෙන් ද සංඛාර කෙසෙල් කදක් මෙන් ද සිත හෙවත් විස්ක්දාණය මායාවක් ලෙස ද දකිනින් ජීවිතයේ යථාර්ථය පසක් කර ගනියි. ඇලීම ගැටීම්වලින් මිදි උලේක්ෂාවෙන් යුතු ව ජීවිතය දෙස යථාර්ථවාදී ව බැලීමට ඩුරු වෙයි.

මහාසතිපටියාන සූත්‍රයට අනුව ඉතා පැහැදිලි කරුණක් වන්නේ දුකින් නිදහස් වීමේ සම්පුර්ණ වැඩපිළිවෙළ රඳා පවත්නා සේකන්ද පංචය සහිත පුද්ගලයා තුළ බවයි. කළුණාණම්තු ආගුය, සද්ධරෘමගුවණය ආදි සාධක බාහිරින් ලැබුණ ද සසරින් මිදීමට අවශ්‍ය ක්‍රියාකාරීත්වය සත්ත්ව්‍ය වෙත තුවකි. බුදුරජාණන් වහන්සේ රෝහිතස්ස දෙවියාට දේශනා කලේ 'මේ බඩියක් පමණ වූ සක්දීකා සහිත සිත සහිත කයෙහි ම ලෝකයන්, ලෝක සමුදයන්, ලෝක නිරෝධාමිනී පටිපදාවත් පනවන බවයි.'

අවිජ්රා සූත්‍රයට අනුව සතර සතිපටියානය නිසි ලෙස වැඩින්නේ ත්‍රිවිධ සූවරිතය ඇති විටයි. ත්‍රිවිධ සූවරිත සම්පුර්ණ වීමට ඉන්දිය සංවරයන් ඉන්දිය සංවරය සඳහා සතිසම්පූර්ණයත් සතිසම්පූර්ණය සඳහා යෝනිසො මනසිකාරයන් යෝනිසො මනසිකාරය සඳහා ගුද්ධාවත් ගුද්ධාව සඳහා සද්ධරෘමගුවණයන් සද්ධරෘමගුවණය සඳහා කළුණාණම්තු ආගුයන් අවශ්‍ය කෙරේ. කළුණාණම්තු ආගුය ඇති විට සද්ධරෘමගුවණය ලැබේ එයින් ගුද්ධාවත් ගුද්ධාවෙන් යොනිසො මනසිකාරයන් යොනිසො මනසිකාරයන් සතිසම්පූර්ණයත් සතිසම්පූර්ණයයන් ඉන්දිය සංවරයන් ඉන්දිය සංවරයන් ත්‍රිවිධ සූවරිතයත් ත්‍රිවිධ සූවරිතයන් සතර සතිපටියානයන් සතර සතිපටියානයෙන් සත්ත බොජ්කංගත් පරිපුර්ණත්වයත් පත් ව විද්‍යාවිමුක්තිය සාක්ෂාත් වේ. මෙලෙස විද්‍යාවිමුක්තිය නිෂ්ටාව කොට ඇති සම්බුදු දහම් මගෙහි සියලු ගුණරුවන්හි ප්‍රධාන සාධකය වන්නේ කළුණාණම්තු ආගුයයි. පුදෙක් කළුණාණම්තුයන් සිටිම පමණක් ප්‍රමාණවත් නොවන අතර කළුණාණම්තුයන් හඳුනා ගැනීමටත් මුවන්ගේ ගුණයට ගරුකිරීමටත් මුවන් වෙතින් තම දිවිමගට ආලෝකයක් වූ සද්ධරෘම ප්‍රතිලාභය ලාභ කර ගැනීමටත් අප දැක්ෂ විය යුතු ය. බුද්ධීමත් විය යුතු ය. අනතිමානී විය යුතු ය. කොට්‍යෙන් කිවහාන් (කරණීය) මෙත්ත සූත්‍රයෙහි ඇති ගුණාංගන්ගේන් සමන්විත විය යුතු ය. ඒ සඳහා ප්‍රමාදී ව ක්‍රියා කිරීම ක්ෂණ සම්පත්තිය ලද බුද්ධීමත් සැමගේ ප්‍රධාන ජීවිත ඉලක්කය විය යුතු ය.